

විනයේ නය වාර්තාගත ඉහළ මට්ටම් කරා නගිය

China debt levels reach record high

නික් බ්‍රිතියේ විසිනි

2016 අප්‍රේල් 26

නි අන්තයේ ගිනැන්ස්ල් වයිමිස් පත්‍රයේ පලුවූ දිය වාර්තාවකට අනුව, විනයේ නය, දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 237ක වාර්තාගත මට්ටමකට තැග ඇති අතර රට ලේමන් වර්ගයේ මූල්‍ය අරුධුදයක් කරා ලගා වෙමින් හෝ පසුගිය දක දෙකක කාලය තුළ ජපානය තිළි තිබුනු පහත් වර්ධනයේ අවධිය දක්වා පල්ලම් බසිනු ඇති බවට අනතුරු ඇගමේ.

2008-09 කාලයේ ගෝලිය මූල්‍ය අරුධුදය පුපුරා ගිය තැන් පටන් නයෙහි වේගවත් ප්‍රසාරනයේ ප්‍රතිපල වශයෙන් විනයේ නය, බොලර් ව්‍යිලයන 25 දක්වා වැඩිවී ඇත. ඊට දේශය මෙන්ම විදේශීය නය ගැනීම් ද ඇතුළත්ය. 2008දී වින නය පැවතුනේ දදේනි සියයට 148 මට්ටමෙයි.

1930 ගනන්වල අවපාතයේ ආරම්භක අවධියෙහි තිබුනාටත් වඩා වේගයකින් 2009 මුල් මාසවල ලෝක වෙළඳාම හැකිලි යාමට තුළු දෙමින් අරුධුදය පුපුරා යදිදී, නිරෝත මොඩලයේ වින ආර්ථික වර්ධනය කඩා වැළුනි. එය රකියා මිලයන 23ක් අහෝසි වීමට මග පැදිය. ආන්ඩුව ඊට ප්‍රතිචාර වශයෙන් බොලර් අඩ ව්‍යිලයනයක උත්තේන්ත්ක පැශෙක්ස්යක් තිබුන් කළ අතර රාජ්‍ය ව්‍යවසායන්ට හා පලාත් පාලන ආයතන වලට දැවැන්ත නය ගලායාමක් සිදු විය. නයෙහි එම ප්‍රසාරනය සමස්ත ඇමරිකානු මූල්‍ය පද්ධතියට සමාන යයි සැලකුනි.

වින බලධාරීන් බලාපොරාත්තු වූයේ, අරුධුදයෙන් ලෝක ආර්ථිකය ගොඩ එනු ඇති බවට හා නිරෝත එවායේ පැරණි මට්ටම කරා පැමිහෙනු ඇති බවටත්ය. එහෙන් මූල්‍ය අරුධුදයෙන් අට වසරක් ගත්වී ඇතැන් ලෝක ආර්ථිකය පවතින්නේ එකතුන පල් වෙමිනි. වඩාත් කැපී පෙනෙන්නේ, අරුධුදයට පෙරාතුව ගෝලිය දදේනි වර්ධනයට වඩා වේගයෙන් ලෝක වෙළඳාම ඉහළ හිය ද දැන් එය නිෂ්පාදිතයේ වර්ධන වේගයටන් වඩා පහත මට්ටමක පැවතීමය.

විශේෂයෙන්ම දේපාල ඇතුළු යටිතල වුළුහ ආයෝජන ප්‍රසාරනය නොවැලැක්විය හැකි පරිදිම තිරසාර නොවන බව, 2013 සිටම වින ආන්ඩුව හා මූල්‍ය බලධාරීන් විසින් අවබෝධකරගෙන තිබුන අතර

ආර්ථිකය, ප්‍රාග්ධන ප්‍රමුඛ සංවර්ධනය වෙතින් පරිභේදනය හා සේවාවන් ප්‍රසාරනය කිරීම තුළින් “ප්‍රතිතුළනය” කිරීමේ ව්‍යායාමයක නිරත විය.

වර්ධන අනුපාතිකය, එවායේ පුරුව අගය වූ සියයට 10 මට්ටම් වලින් පහතට රුටා යමින්, ආර්ථික ප්‍රසාරනය පිළිබඳ ආන්ඩුවේ නිල ඉලක්කය සියයට 6.5ක් 7ක් දක්වා පහත හෙලිය. එහෙත් මෙම පහල මට්ටම පවා තිරසාර කර ගැනීම දුෂ්කර බව පෙන්නුම් කර ඇත.

අගෝස්තුවේ හටගත් කොටස් වෙළඳපාල අරුධුදය හා මන්දාම් වන වර්ධනය තුළින් ගලා ආ, 2015 වසරේ අවසන් හාගයේ ආර්ථික ගැටුපු, “අවදානම් ගොඩබැංක්” (“hard landing”) කරා ගොමුව ඇතැයි යන හිතිය ඇවිලුවූ අතර ආන්ඩුව, ආර්ථිකය තිරසාර කිරීම පිනිස නය සොරොවි යලි විවෘත කිරීම කරා මෙහෙයුම්ය. ආන්ඩුවේ සැලසුම් වලට අනුව, 2016 පලමු කාර්තුවේ වර්ධනය සියයට 6.7ක් බවට ගනන් බලා තිබුනි. එහෙත් එය පවා මූල්‍ය අරුධුදයෙන් පසුව අත්කරගත් පහත්ම අගයයි. එම ප්‍රතිපලය පවා අත්කර ගත්තේ ප්‍රධානකොටම නයෙහි ප්‍රසාරනය තුළිනි.

තමන්ගේම ගනන් බැලීම් හා මධ්‍යම බැංකුවේ දත්ත උපයෝගි කර ගෙන ගිනැන්ස්ල් වයිමිස් පත්‍රය වාර්තා කළේ, අපුත් නය ගැනීම් වසරේ පලමු කාර්තුව තුළ රෙන්මීම්බි ව්‍යිලයන 6.2ක් වැඩිවී ඇති බවයි. එය තෙමසක කාලයකට ඇතිව තිබෙන ලොකුම වැඩිවීම හා පසුගිය වසරේ එම කාර්තුව සමග සස්දන කළ සියයට 50ක වැඩිවීමකි. බීජන්සි පරිභාගි ප්‍රධාන අර්ථාසාස්තුයු වෙන් සින්බොන් පැවසුවේ, පලමු කාර්තුවේ දදේනි ප්‍රතිපලය අත්කර ගත්තේ, කාර්මික නිමැවුම ප්‍රසාරනය කිරීමෙන්, ස්ථාවර වත්කම්වල ආයෝජන වලින් හා ඉදිකිරීම පනගැන්වීම “විශ්මයජනක” ලෙස වේගවත් කිරීම යයි ඔහු හැඳින්වු දේ හරහා පමණි. එ සමගම, වින ආර්ථිකය “ප්‍රතිතුළනය” කිරීමේ පදනම සම්පාදනය කරන බව කියන, සේවා අංශයේ වර්ධනය මන්දාම් විය.

විනයේ නය අරුධුදය දිගැරෙනු ඇත්තේ කොස් ද යන්න පිළිබඳව ආර්ථික හා මූල්‍ය විශේෂීකරණ ඇත්තේ විවිධ අඳහස්ය. සමහරු පැවසන්නේ එය බැංකු

අසාර්ථකත්වයන් හා නයෙහි කඩා වැටීම සමග, “ලේමන් වර්ගයේ” අරඛුදයකින් අවසන් වනු ඇති බවය. සති අන්තයේ වෙනත් ගිණුන්ප්ල් වයිමිස් කළාපයක ගෙනඟර දක්වා තිබුන, තැගේ එන උපදේශක කන්චියමේ ජෝනතන් ඇත්තිරසන්ට අනුව, 2008 ඇමරිකාවේ බෙයාර ස්ටේරන්ස් හා පසුව ලේමන් බුද්ධස් කඩා වැටීමට කුඩා දුන් පරිදි, නය සම්පාදනය සඳහා බැංකු, තැන්පත් මත විශ්වාසය තබනවාට වඩා ඉහළ ප්‍රතිලාභ සහිත වත්කම් අලේවිය මත වාරු වන බවයි.

“ප්‍රසාරනයේ වත්මන් මට්ටමේදී, තමන්ගේ සියලු වත්කම් සුරක්ෂිතව මුදල් බවට පත්කර ගැනීම දුෂ්කර බව සමහර බැංකු අවබෝධකර ගැනීම කාලය පිළිබඳ ප්‍රශ්නයකි. එම අවස්ථාවේදී මූල්‍ය අරඛුදයක් තොටැලෙක්විය හැකිය.” ඔහු මැතිකදී පැවසිය.

ගෝලීය ආරක්ෂන අරමුදල් ආයෝජක ජෝර්ජ සොරේස්, වින ආර්ලිකය, 2008 කඩාවැටීමට පුරුවයෙන් ඇමරිකාවේ පැවති තත්ත්ව සමග සජදා ඇත. අනෙකුත් අය පවසන්නේ, කඩාවැටීමක් මගහැරීම පිනිස වින මධ්‍යම බැංකුව, මූල්‍ය පද්ධතිය කුලට දිගම මුදල් පොම්ප කරනු ඇති බවයි. එහෙත් එවැන්නක් යොමුවනු ඇත්තේ ජපානය වර්ගයේ එකතුන පලේමක් කරා පමණි.

ක්ෂතික ප්‍රතිපලය කුමක් වුව ද නගින නය අරඛුදය, සමස්කයක් ලෙස ගෝලීය ආර්ලිකය කෙරෙහි දුර දිග විහිදෙන ඇගැවුම් ගැබිකර ගනියි. ඒ ඕස්ට්‍රේලියාවේ හා බ්‍රුස්ලයේ සිට ගිනිකොන දිග ආසියාවේ, අප්‍රිකාවේ හා ලතින් ඇමරිකාවේ, වින ආර්ලික වර්ධනය මත දැඩි ලෙස වාරුවේ ඇති ආර්ලිකයන් රාජියක් පවතින තත හමුවේය.

මෙම වසර මූල නිකුත් කළ වාර්තාවක, ගෝල්ඩ්මන් සැක්ස්හි ආයෝජන මූලෝපායයැයෙකු වන හා ජීමින් සඳහන් කළේ මෙසේය. “නයෙහි වෙශවත් වර්ධනයක් අත් විදින සැම ප්‍රමුඛ රටක්ම, මූල්‍ය අරඛුදයක් හෝ දදේනී දිග්ගැස්සන මන්දගාමිත්වයකට මුහුනපා ඇති.”

සිය මැති *Global Financial Stability Report* (ගෝලීය මූල්‍ය ස්ථාධිකරන වාර්තාව) තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, නය පිළිබඳ වැඩින ගැටුපු කෙරෙහි අවධානය යොමුකරවිය. විනයේ වානිජ්‍ය නය දීම් වලින් සියයට 15ත් වඩා “අවදානම් සහිත” බවට එය ගනන් බැඳීය. එහි අර්ථය බැංකු, රෙන්මින්ඩ් ව්‍යිලියන 4.9ක් තරම් වන අලාභයකට මුහුනපා සිටින බවයි. එය දදේනී

සියයට 70 සමාන ප්‍රමානයකි. තවත් අය ගනන් බැඳුවේ, අත්‍යි නය ප්‍රමානය රටත් වඩා වැඩි විය හැකි බවය.

මෙම මාසයේ මූල සිය වසන්ත සංඛ්‍යා රස්වීම් වලට සූදානම් වෙමින් ජාමුඡ ඉදිරිපත් කළ *World Economic Outlook* (ලෝක ආර්ථික දැක්ම) පිළිබඳ වාර්තාව, දියුණු ආර්ථිකයන්ට එල්ල වන, වින මූල්‍ය කුමය තුළින් උතුරා යන බලපෑම් පිළිබඳව පෙන්වා දුන්නේය.

කෙටි කාලීනව විනයේ නය මට්ටම් පිළිබඳ වැඩින කනස්සල්ල මගින් ඇති කළ හැකි බලපෑම කවරේ දැයි පැහැදිලි නැත. එහෙත් අනෙකුත් කෙටි කාලීන විනව මූල්‍ය පිළිබඳ අස්ථ්‍රාවරත්වය ඉහළ යමින් තිබේ.

ජනවාරියේදී රිනාත්මක පොලී අනුපාත කරා නැමුරුවීමෙන් පසුව ජපාන මහ බැංකුව, සිය මූල්‍ය ප්‍රතිපත්තිය තවදුරටත් ලිහිල් කළ යුතු බවට නැගෙන පිඩිනය හමුවේ 28දා හමුවනු ඇත. තමන් මූල්‍ය යුද්ධයක පැටලී සිටින බවට වෝද්‍යා නැගුන ද ආන්තු හා මධ්‍යම බැංකු, තමන්ගේම මුදලේ අගය ඉලක්ක තොකරන්නේය යන නිල ප්‍රබන්ධය පවත්වාගෙන යන අතර ජපාන බැංකුව හා එරට ආන්තුව, යෙන් මුදල පහත වැටෙනු ඇති බවට බලාපොරොත්තු පල කරයි.

එම් වෙනුවට රිනාත්මක පොලී අනුපාත පවත්වාගෙන ගිය මාස තුළ යෙන් මුදලේ අගය වැඩිවෙමින් තිබෙන අතර ජපාන ආර්ලිකයේ අවධානාත්මක පිඩිනය දැඩි කරමින් ජපන් සමාගම් වලට ගෝලීය වෙළදපොලවල තරග කිරීම වඩාත් දුෂ්කර කරනු ඇත.

ජපාන මධ්‍යම බැංකු අධිපති හරුහිකෝ කුරේඩ්බාගේ නිල ආස්ථානය, මූල්‍ය ප්‍රතිපත්තිය පල දරන බවය. කෙසේ වෙතත් ඔහු, මට්ටමකර ලෙස ජනවාරි අවසානයේ රිනාත්මක පොලී අනුපාත හඳුන්වාදීමට තුළු දුන් ඒහි හා සමාන තත්ත්වයක් ගෙනඟර දක්විය.

බොහෝ දේ රඳාප්‍රවතිනු ඇත්තේ 27දා පැවැත්වෙන රස්වීමේදී ඇමරිකානු මහ බැංකුව කිරීමට යන දේ මතය. එය ජ්‍යනි මාසයේ පොලී අනුපාත ඉහළ දමන බවක් පවසුවහාත් එය, ඇමරිකානු බොලරයේ අගය වැඩිවිමකට ද යෙන් මුදල පහත වැටීමට ද තුවුදෙනු ඇති. කෙසේ වෙතත් එය අනාගතයේ පොලී අනුපාත වැඩිකිරීම තවත් කළේ ප්‍රමාද කළහාත්, බොලරයේ අගය පහත යමින් ජපාන යෙන් මුදල ඉහළ යාමේ පිඩිනය දැඩි වනු ඇති. එය ජපාන මහ බැංකුව තවත් මට්ටමකර තීන්දුවක් තිවේදනය කිරීම කරා යොමුකරනු ඇති.